



H 041735 - 3,000 (2013/03)P මුද්‍රණය කළේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B 1
(High Reg. P. & S.C.)*
12/78

උප්පත්ත ලියාපදිංචි කිරීමේ ලේඛනය

பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය } 00
இல. } 00
No. } 00 ★

උප්පත්ත හා මරණ ලියාපදිංචි කිරීමේ කඥපත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කුරුමුගල
பெரும் பகுதி }
District }
නෙරවුම } කුරුමුගල නගරය
பிரவு }
Division }

1. උපන් දිනය හා ස්ථානය
பிறந்த திகதியும் இடமும்
Date and place of birth
2014 දෙසැම්බර් 14 දින
දෙසැම්බර් 14 දින
කුරුමුගල

2. නම
பெயர்
Name
සද්දේ විහංග අනුකේරල

3. ස්ත්‍රී පුරුෂ භාවය
பால்
Sex
පුරුෂ

පියාගේ
தகப்பவர்
Father's
සම්පූර්ණ නම
முழுப் பெயர்
full name
අනුකේරලයේ මිලින්ද භාග්‍ර
අනුකේරල

උපන් දිනය
பிறந்த திகதி
date of birth
1982. 02. 09

උපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
රජයේ හේමල රත්න

රාශිය
சாதி
race
හිංගල

මවගේ
தாய்
Mother's
සම්පූර්ණ නම
முழுப் பெயர்
full name
මහරලයේ ගෙදර ආනිකා
මධුකානි

උපන් දිනය
பிறந்த திகதி
date of birth
1988. 10. 25

උපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
රජයේ හේමල අනුරාධපුරය

රාශිය
சாதி
race
හිංගල

වයස
வயது
age
අවුරුදු විසිපහකි

6. මව්පියන් විවාහකද ?
பெற்றோர் විවාහය செய்தவர்களா ?
Were parents married ?
ලවි

7. මුත්තා උපන්
இந்தா උපන්න
ශ්‍රී ලංකාවේ නම් ?
இந்த ஊரில் பிறந்ததா ?
If grandfather born in Sri Lanka ?
මුත්තාගේ සම්පූර්ණ නම
முழுப் பெயர்
his full name
අනුකේරලයේ අරසේන
නොදුනි

මුත්තා උපන් වර්ෂය
பிறந்த வருடம்
his year of birth
෧෯෭෨

මුත්තා උපන් ස්ථානය
பிறந்த இடம்
his place of birth
හේමල

8. පියා ශ්‍රී ලංකාවේ නොදැනුණු
 මී මුත්තා ශ්‍රී ලංකාවේ
 උපන්නේ නම් මී මුත්තාගේ
 තනතුරේ ඉංග්‍රීසි කෙටි නම
 කාමර පුද්ගල ඉංග්‍රීසි කෙටි
 නමින්ද
 If the father was not born
 in Sri Lanka and if
 great grandfather born
 in Sri Lanka
 great-grandfather's

මවුපියන්ගේ
 පුද්ගල නම
 full name

උපන් වර්ෂය
 year of birth

උපන් ස්ථානය
 year of birth
 place of birth

මහලොව ප්‍රතිකර්ම

9. දැනුම් දෙනාගේ මවුපියන්ගේ නම, උදව් ස්ථානය හා
 දැනුම් දෙනාගේ ස්වරූපය සඳහා
 තනතුරු සඳහා පුද්ගල නම සහ
 ස්ථානය සඳහා තනතුරු සඳහා
 Informant's full name, residence and in what
 capacity he gives information

ආනන්දරත්න වික්‍රමේ ආගර
 ආනන්දරත්න, කො. 40, හේරන්ගල,
 නිකායාපොත,

මහලොව

10. දැනුම් දෙනාගේ අත්සන
 තනතුරු සඳහා
 Informant's signature

[Handwritten signature]

11. පියාලදී-වී කරන දිනය
 ප්‍රතිකර්ම කළ දිනය
 Date of registration

2014 (දෙසැම්බර්) දසැණහේ ප්‍රදේශ පහසුකම්
 මහලොව

12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන
 ප්‍රතිකර්ම කළ දිනය
 Registrar's signature

[Handwritten signature]

ආර්. එම්. එස්. ජේ. බණ්ඩාර
 රජයේ මහලොව රෙජිස්ට්‍රාර්
 කොළඹ 05

13. පියාලදී-වී පිරිමින් පසුව ඇතුළත් කරන ලද
 නමක් සඳහා පිටුපසට මවුපියන්ගේ අත්සන
 යොදන ලද නම
 ප්‍රතිකර්ම කළ දිනය ප්‍රතිකර්ම කළ දිනය
 ප්‍රතිකර්ම කළ දිනය
 Name inserted or substituted after registration

අර්ථනිරුද්ධ අංකය = B19958
 අර්ථනිරුද්ධ දිනය = 2015/06/05

14. 13 වැනි අංකයට ඇතුළත් විස්තර කරුණු
 සැපයීමට ආරම්භ කළ නම සඳහා
 රජයේ දැනුම් දෙනාගේ ස්වරූපය සඳහා
 ප්‍රතිකර්ම කළ දිනය සඳහා
 ප්‍රතිකර්ම කළ දිනය
 Name of person on whose information
 particulars relating to item 13 were supplied
 and in what capacity he gave information

ආගම ප්‍රතිකර්ම කළ දිනය
 අර්ථනිරුද්ධ රෙජිස්ට්‍රාර්,
 කොළඹ 05

15. නම ඇතුළත් පිරිමින් හෝ වෙන නමක් යොදවීම
 හෝ දිනය හා දිනකින් රෙජිස්ට්‍රාර් හෝ
 රෙජිස්ට්‍රාර් ජනරාල් සඳහා
 ප්‍රතිකර්ම කළ දිනය ප්‍රතිකර්ම කළ දිනය
 ප්‍රතිකර්ම කළ දිනය
 Date of insertion or substitution and District
 Registrar's or Registrar General's signature

දිනය = 2015/06/05
 පිරිමින් සඳහා = _____
 වෙන නමක් සඳහා = _____

අර්ථනිරුද්ධ වී. නිවැරදි
 අර්ථනිරුද්ධ වී. නිවැරදි
 අර්ථනිරුද්ධ වී. නිවැරදි